



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 119.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 නොවැම්බර් මස 18 වැනි සිකුරාදා පූ. හා. 9.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

528/'16

1.

ගරු බුද්ධික පතිරණ මහතා, — ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ ගම්මිරිස් නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම ගම්මිරිස් මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් ගම්මිරිස් ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ගම්මිරිස් නිෂ්පාදනය ඉහළ දැමීමට රජය පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

744/'16

2.

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ,

- (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
- (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;

(2)

- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

800/'16

3.

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) “ළහම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් මූලික අධ්‍යාපන කලාපයට අයත් පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) මූලික අධ්‍යාපන කලාපය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ඇති නමුත්, එම කොට්ඨාසවල පිහිටි බොහෝ පාසල් “ළහම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් කර නොගෙන නොසලකා හැර ඇති බව එතුමා දන්නෙහිද?
- (ඇ) (i) (ආ) හි සඳහන් කර ඇති පරිදි පාසල් නොසලකා හැරීමට හේතුව කවරේද;
- (ii) මූලික අධ්‍යාපන කලාපයේ නොසලකා හැර ඇති පාසල්, “ළහම පාසල හොඳම පාසල” වැඩසටහනෙහි නිර්ණායකයන්ට අනුව ඇතුළත් කර ගැනීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

817/'16

4.

ගරු විමලවීර දිසානායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල විවිධ සේවාවන්හි යෙදවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් පිට පළාත්වලින් කැඳවන බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) එසේ කැඳවා විවිධ සේවාවන්හි යොදවන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළුන්ගෙන් යම් පිරිසකට වැටුපට අතිරේකව යැපීම් දීමනාවක් ගෙවන බවත්;
- (ii) එම සේවාවන්ට හා තත්ත්වයන්ට සමානව සේවයේ යොදවනු ලබන තවත් සෙබළුන් පිරිසකට එම දීමනාව නොගෙවන බවත්;
- (iii) ඒ අනුව සමාන සේවාවන් හා සමාන තත්ත්වයන් යටතේ එකී සෙබළුන් පිරිසට වෙනස් ආකාරයට සැලකීම අසාධාරණ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එසේ නම්, එසේ අසාධාරණයට ලක්වන සෙබළුන්ට සාධාරණ යැපීම් දීමනාවක් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

904/'16

5.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) ක්‍රියාත්මක සේවයේ යෙදෙන යුද හමුදා සෙබළුන්ගේ යැපෙන්නන් සඳහා කොළඹ හමුදා රෝහලේ නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබාදෙන නමුත්, පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට එම පහසුකම් කොළඹ පොලිස් රෝහලේදී නොලැබෙන බව එතුමා දන්නෙහිද?
- (ආ) එකම ක්‍රියාත්මක රාජකාරියකදී මියගිය සෙබළුන්ගේ යැපෙන්නන්ට හා පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට දෙයාකාරයකට සැලකීම මගින් පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව එතුමා පිළිගන්නෙහිද?
- (ඇ) විවෘත කිරීමට නියමිත තාරාගේන්පිට නව පොලිස් රෝහල වෙතින් පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහාද එම නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබා දීමට කටයුතු සලසා දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

923/'16

6.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සුවිසිලි සැටි පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර වන්දිකා තාක්ෂණය සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර තිබේද;
 - (ii) එසේ නම්, එම දිනය කවරේද;
 - (iii) එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
 - (iv) එම සමාගමේ ආයෝජනය කොපමණද;
 - (v) වන්දිකා තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෘත්තීය පළපුරුද්ද කවරේද;
 - (vi) එම ගිවිසුම සභාගත කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

930/'16

7.

ගරු වන්දිම ගමගේ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයට අයත් රුපියල් බිලියන 03ක මුදලක් අයදා ලෙස පරිහරණය වී ඇති බවට වූ චෝදනාව පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබේද;
 - (ii) මණ්ඩලයට අයත් මුදල් අයුතු ලෙස පරිහරණය වන බව නිරීක්ෂණය කිරීමට මණ්ඩලයේ විගණන නිලධාරීන් අසමත් වීමට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(4)

(ආ) ලංකා විදුලිබල මණ්ඩලය සතු මුදල් පෞද්ගලික සමාගමක් හරහා ආයෝජනය කිරීමට තීරණය කරන අවස්ථාවේ,

- (i) මණ්ඩලයේ සභාපති;
- (ii) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්;
- (iii) විෂය භාර අමාත්‍යවරයා;

කවුරුන්ද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ඉහත (ආ)හි සඳහන් ආයෝජනය පිළිබඳව තීරණය කරන ලද දිනය කවරේද;
- (ii) එක් ආයෝජනයේ ඵලදායිතාව පිළිබඳව නිර්දේශ කරන ලද නිලධාරීන්ගේ නම් කවරේද;
- (iii) ඉහත (ii)හි සඳහන් නිලධාරීන්ට එරෙහිව මණ්ඩලය විසින් ගෙන ඇති විනයානුකූල පියවර කවරේද;
- (iv) ඉහත (ii)හි සඳහන් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ප්‍රකාරව කටයුතු කර තිබේද;
- (v) ඉහත (iii) සහ (iv)ට අනුව කටයුතුකර නොමැති නම්, එයට හේතු කවරේද;
- (vi) ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

935/'16

8.

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී න්‍යෂ්ටික බලශක්තියෙහි සාමකාමී යෙදවුම් පිළිබඳ පර්යේෂණ සඳහා රජය විසින් ආයෝජනය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) පරිසරය, කර්මාන්ත, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි විෂයයන්ට අදාළව, ශ්‍රී ලංකාව තුළ සිදුකරන න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගන්නා පර්යේෂණ අවම මට්ටමක පවතින බව දන්නේද;
- (iii) න්‍යෂ්ටික බලශක්තියට අදාළව සාමකාමී යෙදවුම් පිළිබඳ පර්යේෂණ සඳහා ඉදිරියේදී රජය විසින් යෙදවීමට අපේක්ෂා කරන මුදල කොපමණද;
- (iv) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරනු ලබන ක්ෂේත්‍ර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

939/'16

9.

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(5)

- (iii) එම එක් එක් නිලධාරියාගේ නම සහ උළෙලට සහභාගි වීමට හේතුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) එම නිලධාරීන් සඳහා වැය වූ සම්පූර්ණ මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1004/'16

10.

ගරු වාසුදේව නානායක්කාර මහතා, — බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා නින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) යුද්ධයෙන් පසුව සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනතාවට අයත් රත්න විශාල ප්‍රමාණයක් කවුරුන් හෝ භාරයේ තබා තිබේද;
- (ii) මෙම රත්න තැන්පතු ගණනය කර තිබේද;
- (iii) එම පුද්ගලයන්ගේ රත්න මෙතෙක් ඔවුන් වෙත යළි ලබා දී නොමැති බවට පැමිණිලි කර තිබේද;
- (iv) ඉහත (i) සම්බන්ධයෙන් පවතින තොරතුරු කවරේද;
- (v) එම හිමිකම්පෑම නිරාකරණය කිරීම සඳහා රජය මඟින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

586/'16

11.

ගරු බුද්ධික පතිරණ මහතා, — වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණය හා ආධාර ලබා ගත් රටවල් කවරේද;
- (ii) එලෙස ලබා ගත් ණය හා ආධාර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) හම්බන්තොට වරාය ආරම්භ කළ වර්ෂයේ සිට 2015 දක්වා,

- (i) එහි ආදායම;
- (ii) එම ආදායම් ශීර්ෂ;
- (iii) එහි වියදම;
- (iv) එම වියදම් ශීර්ෂ;
- (v) ලැබූ ලාභය හෝ පාඩුව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

768/'16

12.

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල බදුල්ල දිස්ත්‍රික්කය තුළ,

- (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

(6)

- (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

908/'16

13.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව කම්කරු විනිශ්චය සභාවල පවතින නඩු වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී සිටීමේ අවස්ථාව අහෝසි කර තිබේද;
- (ii) එසේ නම්, එයට හේතු කවරේද;
- (iii) එම අවස්ථාව අහෝසිකර නොමැති නම්, LT 03 මහනුවර සහ LT 38 නාවලපිටිය කම්කරු විනිශ්චය සභාවල නියෝජිතවරුන්ට පෙනී සිටීමේ අවස්ථාව අහිමිකර ඇත්තේ මන්ද;
- (iv) කම්කරු විනිශ්චය සභාවල නඩු සඳහා නියෝජිතයෙකුට පෙනී සිටීමේ අවස්ථාව යළි ලබාදෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

587/'16

14.

ගරු බුද්ධික පතිරණ මහතා, — ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අම්පාර නගර සභා බලප්‍රදේශයේ, “ඉන්ද්‍රසාරපුර” ග්‍රාම නිලධාරී වසමේ, අම්පාර - උභත ප්‍රධාන මාර්ගයට මුහුණලා, අම්පාර දිසාපති මැදුර අසල පිහිටි පි.පී.අම් 827 කඩඉම් සිතියම් අංක 280001 සහ කැබලි අංක 686 දරන හෙක්ටාර 0.436 ක් වූ ඉඩම 1977 වසරේ පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ සභාව වෙනුවෙන් වෙන් කර තිබූ බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) අම්/ප්‍රා/ලේ/99/10 සහ 1999.02.03 දින දරන මැනුම් නියෝග අනුව ඉහත ඉඩමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් දීර්ඝ කාලීන බදු ඔප්පු ලබාදීම සඳහා මැනුම් කටයුතු කර තිබේද;

(7)

(ii) එසේ නම්, එම ආයතන සඳහා නිකුත් කළ බදු ඔප්පු හෝ වෙනත් ප්‍රදාන පත්‍ර නිබේ නම්, ඒවායේ පිටපත් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

769/16

15.

ගරු බිමල් රත්නායක මහතා, — කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල බදුල්ල දිස්ත්‍රික්කය තුළ,

(i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;

(ii) අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව,

(i) රජයට අයත් සමාගම්;

(ii) අර්ධ රාජ්‍ය ආයතන;

(iii) පෞද්ගලික අංශය;

(iv) කර්මාන්ත අංශය;

(v) කෘෂිකර්මාන්ත අංශය;

(vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — පාර්ලිමේන්තුවේ කටයුතු, — නායක පත්‍රයේ ප්‍රධාන කටයුතුවල අංක 1 දරන විෂයය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ අංක 7 දරන ස්ථාවර නියෝගයෙහි සහ 2016.03.08 හා 2016.10.27 යන දිනයන්හි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

විසර්ජන පනත් කෙටුම්පත (2017) — (හයවැනි වෙන් කළ දිනය) — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 නොවැම්බර් 10) [1].

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා වන වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව, — දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා මාසික වැටුප් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු ය.

ඒ අනුව, අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා අදියර 05කින් ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත.

එක් එක් තනතුරට අදාළ සම්පූර්ණ වැටුප් පරිමාණයන් පහත පරිදි වේ. (උපලේඛන I)

සේවා කාණ්ඩය	වැටුප් කේතය	වැටුප් පරිමාණය (රු.)
ගරු අග්‍රවිනිශ්චයකාරවරයා	JS 5 - 2016	145,000 - 5 x 7,250 - 181,250
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	JS 4 - 2016	135,000 - 5 x 6,750 - 168,750
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්	JS 3 - 2016	131,500 - 5 x 6,575 - 164,375

නව වැටුප් පරිමාණයන් එක් එක් අදියරයන් යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ වැටුප් පරිවර්තන වගු උපලේඛන II ලෙසද, වැටුප් පරිමාණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් උපලේඛන III ලෙසද මේ සමඟ ඉදිරිපත් කරන අතර අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා මෙම යෝජනාවෙන් නිශ්චය කරනු ලබන වැටුප් ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ මෙම පාර්ලිමේන්තුව මෙයින් නිශ්චය කරනු ලබයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දක්වා තිබේ.)

උපලේඛන I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා වැටුප් ව්‍යුහය 2016

	සේවා කාණ්ඩය	වැටුප් කේතය	ආරම්භක පියවර	අවුරුදු ගණන	පළමු පියවර	උපරිමය
1	අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන්	JS 3 - 2016	131,500	5	6,575	164,375
2	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	JS 4 - 2016	135,000	5	6,750	168,750
3	අග්‍රවිනිශ්චයකාරවරයා	JS 5 - 2016	145,000	5	7,250	181,250

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

වැටුප් පරිමාණයන්

වැටුප් පරිමාණයන්හි එක් එක් තීරුව මගින් දැක්වෙන තොරතුරු මෙසේය.

- 1 තීරුව - අවුරුදු ගණන
- 2 තීරුව - සේවා කාලය
- 3 තීරුව - ශ්‍රේණිය
- 4 තීරුව - පත්වීමේදී සහ උසස් වීම ලැබුවේ නම්, ලැබෙන වැටුප් තලය

(10)

සේවා ගණය			අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	අග්‍රවිනිශ්චයකාරවරයා
වැටුප් කේත අංකය			JS 3 - 2016	JS 4 - 2016	JS 5 - 2016
1	2	3	4	4	4
			6,575	6,750	7,250
			5	5	5
1			131,500	135,000	145,000
2			138,075	141,750	152,250
3			144,650	148,500	159,500
4			151,225	155,250	166,750
5			157,800	162,000	174,000
6			164,375	168,750	181,250

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

වැටුප් පරිවර්තන වගු

JS 3 – 2016

උපලේඛන II

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මුලික වැටුප (රු.)	දළ වැටුප (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	63,500	85,525	77,100	8,425	90,700	-	104,300	-	117,900	-	131,500	-
2	66,675	89,176	80,955	8,221	95,235	-	109,515	-	123,795	-	138,075	-
3	69,850	92,828	84,810	8,018	99,770	-	114,730	-	129,690	-	144,650	-
4	73,025	96,479	88,665	7,814	104,305	-	119,945	-	135,585	-	151,225	-
5	76,200	100,130	92,520	7,610	108,840	-	125,160	-	141,480	-	157,800	-
6	79,375	103,781	96,375	7,406	113,375	-	130,375	-	147,375	-	164,375	-

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

JS 4 – 2016

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මූලික වැටුප (රු.)	අළු වැටුප (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	65,000	87,250	79,000	8,250	93,000	-	107,000	-	121,000	-	135,000	-
2	68,250	90,988	82,950	8,038	97,650	-	112,350	-	127,050	-	141,750	-
3	71,500	94,725	86,900	7,825	102,300	-	117,700	-	133,100	-	148,500	-
4	74,750	98,463	90,850	7,613	106,950	-	123,050	-	139,150	-	155,250	-
5	78,000	102,200	94,800	7,400	111,600	-	128,400	-	145,200	-	162,000	-
6	81,250	105,938	98,750	7,188	116,250	-	133,750	-	151,250	-	168,750	-

(12)

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

JS 5 – 2016

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මූලික වැටුප් (රු.)	දළ වැටුප් (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	70,000	93,000	85,000	8,000	100,000	-	115,000	-	130,000	-	145,000	-
2	73,500	97,025	89,250	7,775	105,000	-	120,750	-	136,500	-	152,250	-
3	77,000	101,050	93,500	7,550	110,000	-	126,500	-	143,000	-	159,500	-
4	80,500	105,075	97,750	7,325	115,000	-	132,250	-	149,500	-	166,750	-
5	84,000	109,100	102,000	7,100	120,000	-	138,000	-	156,000	-	174,000	-
6	87,500	113,125	106,250	6,875	125,000	-	143,750	-	162,500	-	181,250	-

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා වක්‍රලේඛ..... අනුව 2016.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත වක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2016.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ 6/2006 වර්ගීකරණය අනුව 2015.12.31 දිනට අදාළ

- | | | |
|-----|-----------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | වැටුප් පියවර | : |
| (ඉ) | වැටුප් තලය | : රු. |
| (ඊ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. කළමණාකරණ සේවා වක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2016.01.01 දිනට උපලේඛන I අනුව

- | | | |
|-----|----------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | වැටුප් පියවර | : |
| (ඉ) | වැටුප් තලය | : රු. |

3. උපලේඛන II අනුව 2016.01.01 දින සිට ගෙවිය යුතු වැටුප

- | | | |
|-----|-------------------------|-------|
| (අ) | මූලික වැටුප | : රු. |
| (ආ) | වැටුපෙහි ගැලපුම් දීමනාව | : රු. |

4. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ:	අත්සන:	පරීක්ෂා කළේ:	අත්සන:
	නම:		නම:
	තනතුර:		තනතුර:
	දිනය:		දිනය:

අනුමත කළේ:	අත්සන:
	නම:
	තනතුර:
	දිනය:
	නිල මුද්‍රාව:

පිටපත්:	1.
	2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2017.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2017.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2016. 12. 31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූප වැටුප් | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2017.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2018.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2018.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2017.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2018.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ:	අත්සන:	පරීක්ෂා කළේ:	අත්සන:
	නම:		නම:
	තනතුර:		තනතුර:
	දිනය:		දිනය:

අනුමත කළේ: අත්සන:
නම:
තනතුර:
දිනය:
නිල මුද්‍රාව:

පිටපත්: 1.
2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2019.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2019.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2018.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2019.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ:	අත්සන:	පරීක්ෂා කළේ:	අත්සන:
නම:		නම:	
තනතුර:		තනතුර:	
දිනය:		දිනය:	

අනුමත කළේ: අත්සන:
නම:
තනතුර:
දිනය:
නිල මුද්‍රාව:

පිටපත්: 1.
2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2020.01.01 දිනට
වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2020.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2019.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2020.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ:	අත්සන:	පරීක්ෂා කළේ:	අත්සන:
	නම:		නම:
	තනතුර:		තනතුර:
	දිනය:		දිනය:

අනුමත කළේ: අත්සන:
නම:
තනතුර:
දිනය:
නිල මුද්‍රාව:

පිටපත්: 1.
2.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා වන වැටුප් ව්‍යුහය 2016

2006.04.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 සහ ඊට සංශෝධන වශයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා ක්‍රියාත්මක වන වැටුප් පරිමාණයන් වෙනුවට මෙම චක්‍රලේඛයේ උපලේඛන I හි සඳහන් නව වැටුප් පරිමාණයන් 2016.01.01 දින සිට අදියර 05කින් උපලේඛන II හි සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

02. නව වැටුප් ව්‍යුහය තුළ පහත සඳහන් දීමනා අන්තර්ගත කර ඇත.

- (i) 2011.12.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 31/2011 සහ 2012.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2012 අනුව ගෙවනු ලබන විශ්‍රාම වැටුපට හිමිකම් රහිත විශේෂ දීමනාව.
- (ii) 2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 24/2014, 2014.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 24/2014(1) සහ 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2015 අනුව මාසිකව ගෙවනු ලබන රු.10,000 ක් වන අන්තර් දීමනාව.

03. වැටුප් පරිවර්තනය

- 03.1 දැනට පවතින වැටුප් පරිමාණයන්හි සිට නව වැටුප් පරිමාණයන්ට වැටුප් පරිවර්තනය කිරීම පියවරට පියවර තැබීමේ ක්‍රමය යටතේ සිදු කළ යුතුය. එහෙත් මෙම වැටුප් සංශෝධනය අදියර 05ක් යටතේ සිදු කරන බැවින් උපලේඛන II හි සඳහන් පරිවර්තන වගුව අනුව වැටුප් පරිවර්තනය කළ යුතුය.
- 03.2 වැටුප් පරිවර්තන සැකසීමේ පහසුව සඳහා උපලේඛන I හි සඳහන් සෑම වැටුප් පරිමාණයක් සඳහාම වෙන් වෙන් වශයෙන් පරිවර්තන වගු උපලේඛන II හි දක්වා ඇත.
- 03.3 වැටුප් පරිවර්තනය කිරීමේ දී 2015.12.31 දිනට පවත්නා වැටුප් ව්‍යුහය යටතේ අදාළ වන වැටුප් කේතය පළමුව හඳුනා ගත යුතුය. ඒ අනුව මෙම චක්‍රලේඛයේ උපලේඛන I හි සඳහන් අනුරූපී වැටුප් කේතය සහ ඊට අදාළ උපලේඛන II හි සඳහන් පරිවර්තන වගුව තෝරාගත යුතු ය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හි සඳහන් වැටුප් කේතයන්ට අනුරූපී මෙම චක්‍රලේඛය යටතේ වන නව වැටුප් කේතයන් පහත පරිදි වේ.

රා. ප. ව. 06/2006 අනුව වැටුප් කේතය	නව වැටුප් කේතය
SF. 4 - 2006	JS. 5 - 2016
SF. 2 - 2006	JS. 4 - 2016
SF. 1 - 2006	JS. 3 - 2016

- 03.4 නියමිත පරිවර්තන වගුව අනුව 2015.12.31 දිනට අදාළ වූ වැටුප් පියවරට අනුරූපී 2016.01.01 දිනට නියමිත වැටුප් පියවර අනුව අදාළ වන වැටුප් තලයෙහි පිහිටුවිය යුතුය. මේ සඳහා මෙම චක්‍රලේඛයේ ඇමුණුම I වශයෙන් ඇති වැටුප් පරිවර්තන ආකෘතිය උපයෝගී කර ගත යුතුය.
- 03.5 ඉහත 03.4 හි අනුගමනය කළ ක්‍රමවේදය අනුවම 2017.01.01, 2018.01.01, 2019.01.01 සහ 2020.01.01 යන දිනයන්හි දී එළඹෙන වැටුප් පරිවර්තනයන් ද සිදුකළ යුතුය. මේ සඳහා උපලේඛන II හි එක් එක් වර්ෂය යටතේ සඳහන් කර ඇති වැටුප් තලයන් අදාළ කරගත යුතුය. මෙම පරිවර්තනය සඳහා එක් එක් වර්ෂය වෙනුවෙන් ඇමුණුම II, III, IV සහ V වශයෙන් ඇති වැටුප් පරිවර්තන ආකෘති උපයෝගී කර ගත යුතුය.

04. වැටුප් වර්ධකය ගණනය කිරීම

- 04.1 වැටුප් පරිමාණය තුළ වැටුප් වර්ධක ගණනය කිරීම
- 2016.01.01 දින සිට 2016.12.31 දක්වා වූ කාලය තුළ වැටුප් වර්ධකය උපයා ගන්නා අවස්ථාවේ දී ඉහත 03.4 හි පිහිටුවන ලද වැටුප් තලයට ආසන්න ඉහළ වැටුප් තලයේ පිහිටුවිය යුතුය. ඒ අනුව 2016 වර්ෂයට නියමිත වැටුප් වර්ධකයේ වටිනාකම ලෙස සැලකිය යුත්තේ අදාළ වැටුප් තලයන් දෙක අතර වෙනස වේ.
- 04.2 වැටුප් පරිමාණයේ උපරිමයෙන් ඔබ්බට වැටුප් වර්ධක ලබාදීම.
- (අ) වැටුප් පරිමාණයක උපරිමයට පැමිණ ඇති විට 2016.01.01 දින සිට අදාළ විය යුතු වැටුප් තලය තීරණය කිරීම සඳහා උපලේඛන II හි අදාළ වැටුප් පරිවර්තන වගුවෙහි නියමිත තීරුවෙහි වැටුප් පරිමාණයේ අවසානයට ඇති වැටුප් තල දෙක අතර වෙනස වැටුප් වර්ධකය ලෙස සලකා වැටුප් පියවර ගණනය කළ යුතුය.
- (ආ) 2016.01.01 දිනෙන් පසුව වැටුප් පරිමාණයක උපරිමය ඉක්මවා වැටුප් වර්ධක උපයාගන්නා අවස්ථාවක දී ද ඉහත (අ) හි පරිදි අදාළ වැටුප් පියවර ගණනය කළ යුතුය.

05. දළ වැටුපෙහි ගැලපුම් දීමනාව

- 05.1 මූලික වැටුපට අමතරව ඉහත 02 ඡේදයෙහි සඳහන් දීමනා සමඟ 2015.12.31 දිනට ලද දළ වැටුප සහ මෙම චක්‍රලේඛයේ උපලේඛන II හි සඳහන් එක් එක් වර්ෂයට අදාළ මූලික වැටුප අතර වෙනස දළ වැටුපෙහි ගැලපුම් දීමනාවක් ලෙස ගණනය කොට එහි ඇතුළත් කර ඇත. ඒ අනුව එක් එක් වර්ෂය සඳහා නියමිත මූලික වැටුපට අමතරව ඊට අනුරූපී ගැලපුම් දීමනාව ද ගෙවිය යුතුය. මෙම ගැලපුම් දීමනාව මෙහි පහත 16 හි සඳහන් කාර්යය හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා වැටුපෙහි කොටසක් වශයෙන් නොසැලකිය යුතුය.
- 05.2 ඉහත 04.2 හි පරිදි උපරිමයෙන් ඔබ්බට වැටුප් පියවර ගණනය කළ අවස්ථාවකදී එම පියවරට අදාළ දළ වැටුපෙහි ගැලපුම් දීමනාව ද ගෙවිය යුතුය. මේ සඳහා පළමුව 2015.12.31 දිනට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 හෝ ඊට සංශෝධන වශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ ලැබූ වැටුප් තලය හා මෙම චක්‍රලේඛයේ දෙවන ඡේදයේ සඳහන් චක්‍රලේඛ යටතේ හිමි දීමනාවන් පමණක් ඇතුළත් දළ වැටුප ගණනය කළ යුතුය. එම වැටුප හා ඉහත 04.2 යටතේ ගණනය කරන ලද වැටුප් තලය අතර මූල්‍යමය අවාසියක් වන්නේ නම්, එම අගය දළ වැටුපෙහි ගැලපුම් දීමනාවක් වශයෙන් නියමිත වැටුප් තලය සමඟ ගෙවිය යුතුය.

06. උසස්වීමක දී වැටුප් පරිවර්තනය කිරීම.

මෙම අදියර ක්‍රමය යටතේ වැටුප් පරිවර්තනය සිදු කරනු ලබන කාල සීමාව තුළ (2016.01.01 සිට 2020.01.01 දක්වා) උසස්වීම් ලබන අවස්ථාවකදී එම උසස්වීම්වලට අදාළ වැටුප් පරිවර්තනයන්හිදී අදාළ කර ගත යුත්තේ උපලේඛන II හි සඳහන් එම උසස්වීම් ක්‍රියාත්මක වන වර්ෂයට අදාළ තීරුවෙහි දැක්වෙන වැටුප් තලයන් වේ.

07. අනෙකුත් දීමනා

07.1 මෙම චක්‍රලේඛයේ දෙවන ඡේදයෙහි සඳහන් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් ලබා දී ඇති දීමනා අන්තර්ගත කරමින් නව වැටුප් ව්‍යුහය සකස් කර ඇති බැවින් 2016.01.01 දින සිට එම දීමනා ගෙවීම නතර කළ යුතුය.

07.2 අංක 37/2013 හා 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ගෙවනු ලබන මසකට රු.7,800 ක් වන ජීවන වියදම් දීමනාව තවදුරටත් ගෙවිය යුතුය.

08. විශ්‍රාම වැටුප්

08.1 මෙම චක්‍රලේඛයේ වැටුප් ව්‍යුහය මත 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ලබන්නන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කිරීමේදී අදාළ කරගත යුත්තේ උපලේඛන II හි සඳහන් පරිදි අවසානවරට ලද වැටුප් පියවර විය යුතුය.

08.2 උපලේඛන I හි සඳහන් වැටුප් පරිමාණයන් 2020.01.01 දින සිට සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මකවීමත් සමඟම 2016.01.01 දින සේවයේ සිට ඉන්පසුව විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප ද ඒ අනුව සංශෝධනය කරනු ලබන අතර ඒ සම්බන්ධ උපදෙස් පසුව නිකුත් කරනු ලැබේ. 2016.01.01 දින සිට 2019.12.31 දක්වා අතර කාලය තුළ දී විශ්‍රාම වැටුප් සංශෝධනයන් සිදු කරනු නොලැබේ.

08.3 අංක 05/2015 දරන 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන මසකට රු.3,500 ක් වන අන්තර් දීමනාව මෙම චක්‍රලේඛය යටතේ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගනු ලබන්නන් සඳහා නොගෙවිය යුතුය. එහෙත් අංක 37/2013 සහ 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන මසකට රු.3,525 ක් වන ජීවන වියදම් දීමනාව ගෙවිය යුතුය.

09. වැටුපෙහි ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන දීමනා

වැටුපෙහි ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන දීමනා 2015.12.31 දිනට පැවති මූල්‍යමය අගයට සීමා කළ යුතුය. 2016.01.01 දිනට පසු මෙම චක්‍රලේඛය මගින් ආවරණය වන තනතුරකට පත්කරනු ලබන විටක මෙම දීමනාව ගණනය කිරීම සඳහා එම තනතුරට 2015.12.31 දිනට හිමිව තිබූ වැටුප පදනම් කරගත යුතුය.

10. පත්වීම් ලිපිවල වැටුප් පරිමාණය සඳහන් කිරීම

මෙම චක්‍රලේඛයේ සඳහන් වැටුප් ව්‍යුහය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන 2020.01.01 දින දක්වා සිදු කරනු ලබන බඳවාගැනීම් / උසස් කිරීම් වලදී නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල වැටුප් පරිමාණය සඳහන් කිරීමේදී උපලේඛන I හි සඳහන් නියමිත වැටුප් පරිමාණය අදාළ කරගත යුතුය. එහෙත් ගෙවීම් සිදුකළ යුත්තේ උපලේඛන II හි සඳහන් පරිදි විය යුතු බැවින් ඒ බැව් ද එම පත්වීම් ලිපිවල සඳහන් කළ යුතුය.

11. තනතුරු / සේවා වර්ගීකරණය

අධිකරණ නිලධාරීන් 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන III හි තනතුරු වර්ගීකරණය අනුව ජ්‍යෙෂ්ඨ මට්ටමට සමාන වන අතර මාණ්ඩලික නිලධාරීන් ලෙස සැලකේ.

12. වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල්

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප සඳහා දායක මුදල් අයකිරීමේ ප්‍රතිශතය 7%ක් වශයෙන් තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතු අතර මේ සඳහා උපලේඛන II හි ඒ ඒ වර්ෂය යටතේ සඳහන් මූලික වැටුප අදාළ කරගත යුතුය.

13. වැටුප් වර්ධක දිනය

මෙම වැටුප් සංශෝධනය හේතුවෙන් වැටුප් වර්ධක දිනයෙහි වෙනසක් සිදු නොවේ.

14. වැටුප් පරිමාණයක උපරිමයෙන් ඔබ්බට වැටුප් වර්ධක ගෙවීම

වැටුප් පරිමාණයක උපරිමයට පැමිණි නිලධාරීන්ට ඔවුන් විශ්‍රාම යන දින තෙක් හෝ වෙනත් වැටුප් පරිමාණයක් අදාළවන වෙනත් තනතුරට පත්වන / උසස්වන තුරු තවදුරටත් වැටුප් වර්ධකය ලබාදිය හැකිය.

15. සංයුක්ත දීමනාව

සංයුක්ත දීමනාව රු. 500 ක් වේ.

16. ණය / අත්තිකාරම් ලබා දීමේ දී මාසික අඩු කිරීම්වල එකතුවේ සීමාව

ණය අත්තිකාරම් ලබා ගැනීමේ දී සලකා බලනු ලබන 40% සීමාව ගණනය කිරීමේදී උපලේඛන II හි සඳහන් එදිනට අදාළ මූලික වැටුප හා ගැලපීමේ දීමනාවද අදාළ කරගත යුතුය.

17. පොදු උපදෙස්

මෙම චක්‍රලේඛය අනුව 2016.01.01 දිනට හිමි විය යුතු වැටුප තීරණය කිරීමේදී 2006.01.01 දින හෝ එදිනට පසුව සිදු කළ වැටුප් සංශෝධන අනුව වැටුප් සැකසීම සහ අදාළ වැටුප් පරිවර්තන නිවැරදිව සිදු කර ඇති බවට අදාළ බලධරයන් තහවුරු කර ගත යුතුය.

18. වැඩිපුර ගෙවීම්

මෙම උපදෙස් වැරදි ලෙස නිර්වචනය කිරීම හේතුවෙන් හෝ ලියවිලිවල වැරදීමක් හේතුවෙන් හෝ ගණනය කිරීමේදී ඇතිවන වැරදීමක් හේතුවෙන් හෝ වෙනත් වැරදීමක් හේතුවෙන් හෝ කිසියම් නිලධාරියෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇත්නම්, එවැනි වැඩිපුර ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට එම නිලධාරියා බැඳී සිටී.

19. පැහැදිලි කර ගැනීම් හා වැඩිදුර උපදෙස්

මෙම චක්‍රලේඛයේ විධිවිධාන පිළිබඳව පැහැදිලි කිරීම් හා වැඩිදුර උපදෙස් අපේක්ෂා කරන්නේ නම්, එවැනි ඉල්ලීම්, භාණ්ඩාගාරයේ ලේකම්, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 වෙත යොමු කළ යුතුය.

*3.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත යටතේ නියෝග, — 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36 වගන්තියේ (2) උප වගන්තියේ (ඇ) සහ (ඉ) ඡේද සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වගන්තිය යටතේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි මස 15 දිනැති අංක 1971/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධිශාසන අමාත්‍යාංශය, — අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, — 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, ඒ පනතේ 61 වැනි වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් අග්‍ර විනිශ්චයකාරවරයාගේ එකඟත්වය ඇතිව සාදන ලදුව, 2016 මැයි 16 දිනැති අංක 1967/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.10.26 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 අගෝස්තු 23 දිනැති අංක 1981/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.10.25 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

මුදල් අමාත්‍යාංශය, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය, — සුරාබදු ආඥාපනතේ (52 වැනි අධිකාරය වන), 32 වගන්තිය සමඟ කියවනු ලබන 22 වගන්තිය යටතේ විදේශීය මත්පැන් මත සුරාබදු පැනවීම සහ විදේශීය මත්පැන් ආනයනය කිරීමට අදාළ රීති පැනවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පනවන ලදුව, 2016 අගෝස්තු 26 දිනැති අංක 1981/87 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.10.25 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 989 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් අමාත්‍යාංශය, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1), — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පනවනු ලදුව, 2016 අගෝස්තු 19 දිනැති අංක 1980/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.10.26 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

මුදල් අමාත්‍යාංශය, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 2), — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පනවනු ලදුව, 2016 අගෝස්තු 19 දිනැති අංක 1980/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.10.26 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

ඉඩම් (සන්නිකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජුනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමිවූ කරන ලදී.

*15.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

16.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

17.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

18.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

[1]

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.
